

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ -3 කොටස පිළිබඳ ව්‍යාපෘතියේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා ආසියානු සංවර්ධන බැංකුව අතර 2024 සැප්තැම්බර් 20 දින එළඹී අංක 4484 දරන ණය ගිවිසුමේ 4.02(අ) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුවට වාර්තා කළයුතු යැයි මා සලකන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම හා කාලය

වැඩසටහනේ ණය ගිවිසුමට අනුව වාරිමාර්ග අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වේ.

වැඩසටහන් ප්‍රදේශයේ කෘෂිකාර්මික, පානීය හා වාණිජ කටයුතු සඳහා ජල සම්පත් සඳහා ආරක්ෂිත ප්‍රවේශය වැඩසටහනේ අරමුණු වේ. උතුරු මැද පළාත් ඇළ ඉදිකිරීම් ව්‍යාපෘතිය, වයඹ පළාත් ඇළ ඉදිකිරීම් ව්‍යාපෘතිය සහ මිනිපේ වම ඉවුර අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය යන කොටස් තුනක් යටතේ වැඩසටහනේ කටයුතු ක්‍රියාත්මක වේ.

ණය ගිවිසුමට අනුව, වැඩසටහනේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු.මිලියන 32,267.32 ට සමාන එ.ජ.ඩො මිලියන 106.75 ක් වූ අතර ඉන් රු.මිලියන 28,111.11 ට සමාන වූ එ.ජ.ඩො මිලියන 93 ක් සැපයීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබුණි. ඉතිරි මුදල රු.මිලියන 4,156.21 ශ්‍රී ලංකා රජය විසින් මූල්‍යනය කිරීමට අපේක්ෂා කෙරේ. වැඩසටහනේ කටයුතු 2024 ඔක්තෝබර් 01 වන දින ආරම්භ කරන ලද අතර 2025 මාර්තු 31 දින වනවිට නිම කිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, වැඩසටහනේ කටයුතු අවසන් කළයුතු දිනය 2025 ජුනි 24 දක්වා දීර්ඝ කර තිබුණි.

1.3 මතය

2024 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි වියදම් ප්‍රකාශනය හා එහි මුදල් ප්‍රවාහය ශ්‍රී ලංකා රාජ්‍ය ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.4 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විසින් විගණනය සිදුකරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම් අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරන ලදී.

2. භෞතික කාර්ය සාධනය

2.1 ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම්වල භෞතික ප්‍රගතිය

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ව්‍යාපෘතියේ 3 වන අදියර සඳහා 2024 ඔක්තෝබර් 01 වන දින රු. මිලියන 26,815	2022 ආර්ථික අර්බුදය හේතුවෙන්, අදියර 03 ක්‍රියාත්මක කිරීම අපේක්ෂිත 2024 අප්‍රේල් මාසයේ	ව්‍යාපෘතිය විසින් අනුමත කාලසීමාව තුළ වෙන් කරන ලද මුදල් භාවිතා

(එ.ජ.ඩො.මිලියන 93 ක්) ලබාදී තිබුණු අතර 2025 මාර්තු 31 දින වන විට එහි කාර්යයන් අවසන් කිරීමට නියමිතව තිබුණි. එහෙත්, 2024 දෙසැම්බර් 31 වන විට රු. මිලියන 13,418 ක් (එ.ජ.ඩො. මිලියන 45.6) පමණක් උපයෝජනය වී තිබුණු අතර රු. මිලියන 13,397 ක් (එ.ජ.ඩො. මිලියන 47.4) (49%) ඉතිරිව තිබුණි. 2025 අප්‍රේල් 11 වන විට ද, 3 වන අදියරේ අරමුදල් උපයෝජනය අඩු මට්ටමක පැවතුණි. එමෙන්ම, රජයේ දායකත්වය වූ රු. මිලියන 3,965 කින් (එ.ජ.ඩො. මිලියන 13.75 ක්) සමාලෝචිත වර්ෂය අවසන් වන විට රු. මිලියන 156 ක් (එ.ජ.ඩො. මිලියන 0.54) පමණක් උපයෝජනය කර තිබුණු අතර, රු. මිලියන 3,809 ක් (එ.ජ.ඩො. මිලියන 13.2 ක්) ඉතිරිව තිබුණි.

සිට 2024.10.01 දක්වා ප්‍රමාද විය. කළ යුතුය. ඒ අනුව වසා දැමීමට පෙර මුද්‍රා භාවිතා කිරීම අභියෝගාත්මක විය. මෙම කරුණ පිළිබඳව අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව දැනුවත් කර ඇති අතර, ණය කාලසීමාව තුළ ඉතිරි මුදල් භාවිතා කිරීම සඳහා අනුමැතිය ලබාදීමට ඉල්ලීම් කර ඇත.

2.2 කොන්ත්‍රාත් පරිපාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	විගණකගේ නිර්දේශය
(අ) රු.මිලියන 22,665 ක් වැය කර සම්පූර්ණ කරන ලද කොන්ත්‍රාත් පැකේජ තුන 2024 දෙසැම්බර් 31 දින වන විටත් ඌන උපයෝජිත ව තිබුණි.	එකඟ වේ.		මෙම කොන්ත්‍රාත් පැකේජය කිසිදු ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) 2025 ජුනි 30 දින අවසන් කිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘතිය 2024 දෙසැම්බර් 31 දින වන විටත් නියමිත අරමුණු ඉටු කිරීමට අපොහොසත් වී තිබුණි. අදාළ ව්‍යාපෘති කාර්යයන් අවසන් කිරීම සඳහා අමතර ණය පහසුකම් ලබා ගැනීමට අපොහොසත් වුවහොත් මේ වනවිට වැය කර ඇති රු. මිලියන 62,219 ක වියදම ගිලුණු පිරිවැයක් වේ.	අමතර මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා මූල්‍යාධාර ලබා දෙන ආයතන සමඟ දැනට සාකච්ඡා සිදුකරමින් පවතින අතර ව්‍යාපෘතිය නියමිත කාල සීමාව තුළ අවසන් කිරීම සහ අපේක්ෂිත ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් වගකීමට බැඳේ.		ව්‍යාපෘතියේ නියමිත අරමුණු ඉටු කිරීමට, ව්‍යාපෘති කාර්යයන් කිසිදු ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කළ යුතුය.

2.3 අරමුදල් උපයෝජනය

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ දැක්වීම	අදහස්	විගණකගේ නිර්දේශය
ව්‍යාපෘතියේ තෙවැනි අදියර සඳහා ණය ගිණුම් අංක 4484 යටතේ අනුමත කර ඇති එ.ජ.ඩො. මිලියන 93 ක ණය මුදල	මෙම මුදල අදියර 01 සහ 02 යටතේ ඇති ඉතිරි මුදල් පියවා ගැනීමට ව්‍යාපෘතිය		මෙම ව්‍යාපෘතිය ප්‍රතිගාමී සීමාවන්ට අදාළ ගිවිසුමේ කොන්දේසි වලට

ව්‍යාපෘතිය වෙත ලබාදෙන තෙක් එම ණය ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී අනුකූල විය යුතු වේ. මුදලින් ප්‍රතිචාරාත්මක සීමාව ලෙස ලංකා රජය සමඟ සාකච්ඡා නියමිත රු. මිලියන 5,363 (එ.ජ.ඩො. කරමින් පවතී. මිලියන 18.6) (මුළු ණය මුදලින් සියයට 20) ක් දක්වා දැරූ වියදම් සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් අනුමැතිය ලබාදීමටත් එකඟ වී තිබුණි. නමුත්, ව්‍යාපෘතිය විසින් එම සීමාව ඉක්මවා රු. මිලියන 2,055.8 ක් (එ.ජ.ඩො. මිලියන 7.13) වියදම් කර තිබුණි.

2.4 මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ ගැටලු

තනතුර	විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
(අ) සැලසුම් හා අධීක්ෂණ උපදේශක	2023 නොවැම්බර් 12 දින දක්වා ව්‍යාපෘති කාර්යාලයේ සේවය කළ නිලධාරියෙක් අවුරුදු 67 සම්පූර්ණ වීම හේතුවෙන් 01/2019 වක්‍රලේඛයේ 2.2.8 ඡේදය ප්‍රකාරව සේවය අවසන් කර ඇත.මෙම නිලධාරියා 2023 නොවැම්බර් මස සිට සැලසුම් හා අධීක්ෂණ උපදේශක ලෙස උපදේශන සමාගමට (PMDSC) නැවත බඳවාගෙන 2023 නොවැම්බර් සිට 2024 දෙසැම්බර් තෙක් රු. 7,980,383ක වැටුපක් ගෙවා ඇතත් අදාළ ව්‍යාපෘති උපදේශක කාර්යාලය විසින් ඉදිරිපත් කළ මාසික කාල සටහන් පරීක්ෂා කිරීමේදී එම නිලධාරියා අදාළ කාලය තුළ ව්‍යාපෘති කාර්යාලයේ කාර්යභාරයන් පමණක් ඉටු කර ඇති බව නිරීක්ෂණය විය.	විගණන විමසුමේ සඳහන් මෙම නිලධාරියා, MWSIP PMU සඳහා ව්‍යාපෘති උපදේශක (තාක්ෂණික) ලෙස PMDSC මගින් 2023 නොවැම්බර් 12 දින සිට යොදවා ගෙන තිබුණි. සුදුසු නියෝජිතයන්ගේ හිඟය හේතුවෙන්, අදාළ අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතියෙන්, ඇයගේ සේවය අවශ්‍යතාවය අනුව පවත්වාගෙන යන ලදී. එම කාලය තුළ ඇය ADB තෙවැනි අදියර සඳහා අවශ්‍ය ලේඛන, පළමු අදියර අවසන් කිරීම, සහ දෙවැනි අදියර සැලසුම් කිරීම ආදියට අදාළ ප්‍රධාන තාක්ෂණික කාර්යයන් සඳහා සහය දැක්වීය.	නිලධාරීන් බඳවා ගැනීම, අදාළ වක්‍රලේඛවල නියමයන්ට අනුකූලව සිදු කළ යුතු අතර, සෘජු නොවන බඳවා ගැනීම් හා ඒ සඳහා ගෙවීම් නොකළ යුතුය.
(ආ) ගණකාධිකාරී තනතුර	අංක 2019/01 වක්‍රලේඛය යටතේ ගණකාධිකාරී (PS 04) තනතුර සඳහා සිදුකළ බඳවා ගැනීමේදී, තෝරාගත් අපේක්ෂකයා අධ්‍යාපනික සුදුසුකම් සපුරා තිබූ නමුත්	PS 04 තනතුර සඳහා තෝරාගත් අපේක්ෂකයා, විශ්වවිද්‍යාල උපාධියක් සහ අවුරුදු 15කට වැඩි අදාළ ක්ෂේත්‍ර පළපුරුද්දක් ඇති අතර අංක 2019/01	ව්‍යාපෘතියේ නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් අංක 2019/01 වක්‍රලේඛයේ වගන්ති 2.2.4 සහ ඇමුණුම 01 අනුගමනය

ගිණුම් ක්ෂේත්‍රයේ සේවා වක්‍රලේඛයේ අවශ්‍යතා කළ යුතුය. පළපුරුද්ද අවුරුදු හතක් පමණක් තිබූ අතර සහකාර ගණකාධිකාරී සපුරාලයි. විගණනයේ ඇතුළු විවිධ තනතුරුවල සඳහන් 'වෘත්තීය පළපුරුද්ද' සම්බන්ධ සටහන නිවැරදි සම්බන්ධ සටහන නිවැරදි සේවයේ නිරත වී තිබුණි. නොවන අතර එම වක්‍රලේඛය තුළ අවශ්‍ය කර ඇත්තේ 'අදාළ ක්ෂේත්‍ර පළපුරුද්ද'ය.

එය සපුරා නොතිබුණි.

තවද සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදය විශේෂයෙන්ම අගය මැනීමේ ක්‍රමවේදය වෙනස් කරමින් සිදුකළ විශාල ව්‍යාපෘතිවලදී පළපුරුද්ද සහ සුදුසුකම් සඳහා දෙවරක් ලකුණු ලබාදීම වැළැක්වීම සඳහා ලබාදෙන ලකුණු ප්‍රමාණය සංශෝධනය කරන ලද අතර වෙනස් කර තිබූ අතර එම ආකාරය සහ පාරදෘශ්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලියක් වෙනස්කිරීම හේතුවෙන් සනාථ කිරීමට උදව්වක් වී ඇත.

සම්පූර්ණයෙන්ම සුදුසුකම් සාධාරණ සහ පාරදෘශ්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලියක් නොමැති වුව ද එම අපේක්ෂකයා ගිණුම්කරණ පළපුරුද්ද සඳහා ලකුණු 15.2ක් ලබා ගෙන තිබුණි.

- (ඇ) නියෝජ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂක සහ ප්‍රසම්පාදන විශේෂඥ 2022 වසරේ සිට ප්‍රසම්පාදන විශේෂඥ සහ නියෝජ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂ ඇතුළු පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු හතරක් පුරප්පාඩුව පවතී. මීට අමතරව දෙවන හා තෙවන ශ්‍රේණිවල ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු හතළිස් පහක් ද පුරප්පාඩුව පවතී. ව්‍යාපෘතිවල වාරි පද්ධති ඉදිකිරීම් අසම්පූර්ණව පැවතීම සහ බඳවා ගැනීම් කල් දැමීම හේතුවෙන් අධ්‍යක්ෂ (SIWRM) තනතුර ඇතුළුව ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු හතරක් පුරප්පාඩු වී ඇත. මුලින් එක් එක් ව්‍යාපෘතිය සඳහා වෙනම අධ්‍යක්ෂවරුන් සිටිය ද ඉල්ලා අස්වීම් සහ ව්‍යාපෘති නිම කිරීම් හේතුවෙන් වර්තමාන අධ්‍යක්ෂවරුන් විසින් ඉතිරි ව්‍යාපෘති වල අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
- පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදුකළ යුතුයි.
- 2022 සිට 2024 දක්වා කාලය තුළ රුපියල් බිලියන 17.4 ඉක්ම වූ ප්‍රසම්පාදන කටයුතු සිදු කර තිබියදී ප්‍රසම්පාදන විශේෂඥවරයෙකු නොමැතිකම හේතුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දුර්වලතා ඇති වීමට ඉඩකඩ පැවතීණි.